

ශීර්ෂය 161 - වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

ශීර්ෂය 161 - වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(1) වගන්තිය ප්‍රකාරව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරනු ලබන මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් ඇතුළත් සම්පිණ්ඩන වාර්තාව 2025 මැයි 16 දින ප්‍රධාන ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. විගණන පනතේ 11(2) වගන්තිය ප්‍රකාරව අමාත්‍යාංශයට අදාළ වාර්ෂික විස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව 2025 ජුනි 13 දින ප්‍රධාන ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 වගන්තිය ප්‍රකාරව මෙම වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශනවලින්, මූල්‍ය තත්ත්වය, මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ, මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන් 1හි සඳහන් මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනමට අනුකූලව සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 කරුණක් අවධාරණය කිරීම - මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනම

මෙම මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනම විස්තර කරන මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් 1 කෙරෙහි අවධානය යොමු කරවමි. මූල්‍ය ප්‍රකාශන රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංශෝධිත 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024 අනුව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ, මහා භාණ්ඩාගාරයේ සහ පාර්ලිමේන්තුවේ අවශ්‍යතාවය සඳහා සකස් කර ඇත. එම නිසා, මෙම මූල්‍ය ප්‍රකාශන වෙනත් අරමුණු සඳහා සුදුසු නොවිය හැක. මගේ වාර්තාව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය, මහා භාණ්ඩාගාරයේ සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ භාවිතය සඳහා පමණක් අරමුණු කර ඇත. මෙම කරුණ සම්බන්ධයෙන් මගේ මතය විකරණය කරනු නොලැබේ.

1.4 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ වගකීම

රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංශෝධිත 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024 අනුකූලව සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කෙරෙන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා වංචා සහ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ වගකීම වේ.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව අමාත්‍යාංශය විසින් වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වා ගෙන යා යුතුය.

ජාතික විගණන පනතේ 38(1)(ඇ) උප වගන්තිය ප්‍රකාරව අමාත්‍යාංශයේ මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යනු ලබන බවට ප්‍රධාන ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු අතර එම පද්ධතියේ සඵලදායීත්වය පිළිබඳව කලින් කල සමාලෝචනයක් සිදු කර ඒ අනුව පද්ධතිය ඵලදායී ලෙස කරගෙන යාමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ලැබිය යුතුය.

1.5 මූල්‍ය ප්‍රකාශන විගණනය පිළිබඳ විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා හා වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම් හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්ථානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මග හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව ප්‍රධාන ගණන්දීමේ නිලධාරී දැනුවත් කරමි.

2. වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ) වගන්තිය ප්‍රකාරව පහත සඳහන් කරුණු මා ප්‍රකාශ කරමි.

(අ) මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වන බවට,

(ආ) ඉකුත් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මා විසින් කර තිබුණු නිර්දේශ ක්‍රියාත්මක කර තිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 වියදම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි 50(ii) ප්‍රකාරව වාර්ෂික වියදම් ඇස්තමේන්තු හැකිතාක් දුරට සම්පූර්ණයෙන් හා නිවැරදිව පිළියෙල කළ යුතු වුවද අමාත්‍යාංශයේ සමාලෝචිත වර්ෂයේ වැය විෂයන් 16 ක මුළු ශුද්ධ ප්‍රතිපාදනයෙන් සියයට 52 සිට සියයට 100 දක්වා පරාසයක වූ රු.108,931,262 ක ඉතිරිවීම් පැවතුණි.	අමාත්‍යවරයා විදේශීය නිල ගමන් වියදම් ඉල්ලුම් නොකිරීම, 2024.09.22 දිනෙන් පසුව අමාත්‍යවරයෙකු පත් කර නොමැතිවීම, 2023.12.01 දින සිට 2024.09.22 දින දක්වා අමාත්‍යවරයා වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු බොහොමයක් වාරි මාර්ග පරිශ්‍රයෙහි සිට ක්‍රියාත්මක කිරීම, අමාත්‍ය කාර්යය මණ්ඩල නිලධාරීන් ප්‍රවාහන දීමනා ලබා නොගෙන අමාත්‍යාංශයෙහි වාහන ඉල්ලුම් කිරීම, අයවැය චක්‍රලේඛ 1/2024 අනුව වියදම් පාලනය කිරීම, 2023 දෙසැම්බර් මස සිට අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ අයිතිය අමාත්‍යාංශය වෙත පැවරීම හේතුවෙන් මාසික කුලී ගාස්තු ගෙවීම අවශ්‍ය නොවීම, වාණිජ බැංකු මගින් රජයේ සේවකයන් වෙත දේපල ණය ලබා දීම සීමා කිරීම, අපේක්ෂා කළ පරිදි වියදම් සිදු නොවීම යන හේතු නිසා ඉතිරිවීම් සිදුවී ඇත.	ඇස්තමේන්තු සකස් කිරීමේදී සියලු කරුණු පිළිබඳ අවධානය යොමුකර මුදල් රෙගුලාසි 50(ii) ප්‍රකාරව නිවැරදිව ඇස්තමේන්තු සකස් කළ යුතුය.

(ආ) තිරසර කළමනාකරණය තුළින් ඉඩම් ගැටළු විසඳීම සඳහා පරිපූරක ඇස්තමේන්තු මගින් ලබාදී තිබූ රු.53,000,000 ක ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ඉතිරි කර තිබුණි.	විශේෂිත වෙනුවෙන් ඇස්තමේන්තු මගින් ලබාදී ඇති ප්‍රතිපාදන අදාල කාර්ය සම්පූර්ණ කිරීම සඳහා උපයෝජනය කළයුතු වේ.
---	---

3.2 නීති, රීති හා රෙගුලාසිවලට අනුකූල නොවීම

නියැදි විගණන පරීක්ෂණවලදී නිරීක්ෂණය වූ නීති, රීති හා රෙගුලාසිවල විධිවිධානවලට අනුකූල නොවූ අවස්ථා පහත විග්‍රහ කර දැක්වේ.

නීති, රීති හා රෙගුලාසි වලට යොමුව	නිරීක්ෂණය වටිනාකම රු.	අනුකූල නොවීම	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2018 අංක 19 - දරන ජාතික විගණන පනතේ 38(2) වගන්තිය	-	ප්‍රධාන ගණන්දීමේ නිලධාරී විසින් සිය අස්ථිත්වයේ අභ්‍යන්තර පාලන පද්ධතිය පිළිබඳ සමාලෝචනය ලිඛිතව සිදු කර එහි පිටපතක් විගණකාධිපති වෙත ලබා දිය යුතු වුවද එසේ සිදු කර නොතිබුණි.	අභ්‍යන්තර පාලන පද්ධතිය පිළිබඳව සමාලෝචනය සිදු කරන ලද බවට වූ මගේ අංක ME/WFRCD/FIN/F1/ Final.St 2024 හා 2025.04.24 දිනැති ලිපිය විගණකාධිපති වෙත ඉදිරිපත් කරන ලදී.	2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 38 වගන්තියේ විධිවිධාන ප්‍රකාරව අභ්‍යන්තර පාලන පද්ධතිය පිළිබඳ සමාලෝචනය ලිඛිතව සිදු කර එහි පිටපතක් විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වේ.
(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ මුදල් රෙගුලාසි - 1642	-	වාහන භාවිතා කරන නිලධාරීන් විසින් හෝ නිලධාරීන් නොමැති අවස්ථාවක රියදුරන් විසින් සිදුවන සියලුම හදිසි අනතුරු ළගම ඇති පොලීසියට වාර්තා කළ යුතු වුවද සමාලෝචිත වර්ෂයේ සිදු වූ වාහන අනතුරු 06 ක් සම්බන්ධයෙන් හා පසුගිය වර්ෂයේ සිදුවූ වාහන අනතුරු 02 ක් සම්බන්ධයෙන් එසේ සිදු කර නොතිබුණි.	රිය අනතුරක් සිදු වූ වහාම ළගම ඇති පොලීසියට ඒ බව දැන්විය යුතු බවට ලිඛිතව දැනුවත් කර ඇත. එමෙන්ම මේ වනවිට ආසන්න කාල වකවානුවල සිදුවූ අනතුරුවලදී ළගම පොලීසිය වෙත යොමු කර පොලිස් වාර්තා ලබා ගැනීමටද කටයුතු කර ඇත.	මුදල් රෙගුලාසිවලට අනුකූලව වාහන අනතුරු සම්බන්ධයෙන් පොලීසියට වාර්තා කිරීමට කටයුතු කළ යුතුය.

4. මෙහෙයුම් සමාලෝචනය
4.1 කළමනාකරණ දුර්වලතා

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ලෝක බැංකු ණය ආධාර යටතේ ක්‍රියාත්මක කරන ලද පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘති යටතේ ගම්මාන වටා විදුලි වැට ඉදි කිරීම සඳහා මිලදී ගන්නා ලද උපකරණවලින් අදාළ වැටවල් සඳහා භාණ්ඩ නිකුත් කිරීමෙන් අනතුරුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කලාපයේ ස්ථාන 07 ක හා වයඹ කලාපයේ ස්ථාන 03 ක ගබඩා කර ඇති වටිනාකම රු.182,883,806 ක් වූ ඉතිරි උපකරණ විගණන දිනය වූ 2025 පෙබරවාරි 24 දින වන විටත්, වසර 03 කාලයක් පුරා භාවිතයට නොගෙන නිෂ්කාර්යව ගබඩාවල පැවතුණි.	ගබඩාවල ඉතිරි භාණ්ඩ කපු සංස්ථාවේ හා පොල් පර්යේෂණ ආයතනයේ වතුයායන්වල අලිවැට ඉදි කිරීම සඳහාත්, දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේ දී ඉදි කිරීමට නියමිත ජාතික විදුලි වැට පද්ධතිය සඳහාත් යොදා ගැනීමටත් තීරණය කර ඇත. එසේම දෙපාර්තමේන්තුවේ භාවිතයට ගැනීමට ප්‍රායෝගිකව අපහසු බවට නිරීක්ෂණය වන උපකරණ ඇත්නම් එම ලැයිස්තුව සුදුසු රාජ්‍ය ආයතන වෙත ඉදිරිපත් කර එම කටයුතු අවසන් කිරීමට තීරණය කර ඇත.	අදාළ උපකරණ වසර 3ක් පුරා නිෂ්කාර්යව පවතින බැවින් මූල්‍ය අලාභයක් සිදුනොවන පරිදි පමාවකින් තොරව ඵලදායීව උපයෝජනය කිරීමට පියවර ගත යුතුය.
(ආ) ඉතිරි බඩු තොග තුළ ඇතුළත් වටිනාකම රු.10,292,500 ක් වූ Fence Tension Springs 4117 ක්, විදුලි වැටට යෙදූ පසු ඒවා අධික තාපයට ලක්වී ප්‍රසාරණය වීමෙන් විවිධ ගැටළු මතුවීම නිසා ඒවායේ උපයෝජනය සීමිතවී ඇති බව අනාවරණය විය. භාණ්ඩ මිලදී ගැනීමට පෙර ඉහත ගැටළු හඳුනා ගැනීමට කටයුතු කර නොතිබූ බැවින්, ඒ වෙනුවෙන් වැය කර තිබූ මුදල නිෂ්කාර්ය වියදමක් වීමේ ප්‍රවනතාවයක් විය.	Fence Tension Springs විදුලි වැටවල්වල සෑම ස්ථානයක් සඳහාම අවශ්‍ය නොවන අතර ඒවා අධික තාපයට ලක්වන අවස්ථා වල ප්‍රසාරණයට ලක්වීම මගින් විවිධ ගැටළු වලට මුහුණ දෙන බව ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් අධික ගස්කොළන් වලින් වටවුණු ස්ථාන සඳහා මෙම උපකරණය ඉදිරියේ භාවිතා කිරීමට පියවර ගන්නා බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රකාශ කරන ලදී. එසේම දෙපාර්තමේන්තුව විසින් මෙම භාණ්ඩය ඉදිරියේ දී ඉදි කරනු ලබන විදුලි වැට සඳහා යොදා ගනු ලැබේ.	එම උපකරණ නියමිත ප්‍රමිතයෙන් නොමැතිවීම නිසා භාවිතා කිරීමට නොහැකි බව සිදුකළ විගණන පරීක්ෂාවේදී අනාවරණය විය. ප්‍රමිතයෙන් තොර මිලදීගැනීම් සිදුකළ නිලධාරීන් මෙම වියදම සම්බන්ධයෙන් වගකීමට ලක්කල යුතුවේ.

- (ඇ) ව්‍යාපෘති කාලය නිම වීමෙන් අනතුරුව 2023 අගෝස්තු 01 වන දින විගණනය විසින් සිදු කළ පරීක්ෂාවේදී, ඉදිකිරීම් නිමකරන ලද ගම්මාන වටා වූ වැටවල් 31 ක් සඳහා නිකුත් කරන ලද වැට උපකරණයන්හි ඉතිරි තොග සම්බන්ධ වාර්තා, වැටවල් 05 කට අදාළව පමණක් ඉදිරිපත් කර තිබූ අතර, එම බඩු තොග 2025 පෙබරවාරි 25 දින වන විටත් භෞතිකව ගබඩාවට භාර දී නොතිබුණි. එම භාණ්ඩවල මූල්‍යමය වටිනාකම රු.1,044,150 ක් පමණ වී තිබුණි.
- (ඈ) ඉදිකිරීම් නිමකරන ලද ඉතිරි වැටවල් 26 හි ඉතිරි බඩු තොග හා අඩක් නිමකළ වැටවල් 07 ක් සඳහා ලබාදුන් බඩු තොග සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.
- ඉතිරි වී ඇති විදුලි වැට උපකරණ දෙපාර්තමේන්තුවේ විදුලි වැට ඉදි කිරීම සඳහා යොදා ගන්නා ලෙසත්, එසේ කිරීමට අපහසු විදුලි වැට උපකරණ සුදුසු රාජ්‍ය ආයතන වෙත ලබා දීමට කටයුතු කරන ලෙසත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත. මෙම ඉතිරි භාණ්ඩ අතුරින් දෙපාර්තමේන්තුවට භාවිතා කිරීමට නොහැකි භාණ්ඩ කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍යාංශය වෙත භාර දීමට කටයුතු කරමින් සිටින බවත් අධ්‍යක්ෂ ජනරාල් විසින් අමාත්‍යාංශ ලේකම් වෙත වාර්තා කර ඇති බව දන්වා තිබුණි.
- ඉතිරි වී ඇති විදුලි වැට උපකරණ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේ දී ඉදි කිරීමට නියමිත විදුලිවැට සඳහා භාවිතා කරන ලෙස වනජීවී අධ්‍යක්ෂ ජනරාල් වෙත උපදෙස් ලබා දී ඇත.
- ඊට අමතරව, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය සංඥා පුවරු සවි කිරීම සඳහා අවශ්‍ය GI බට ලබාදීමටත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවල කෘෂි ව්‍යාපෘති යටතේ කුඹුරු යායවල් ආවරනය වන පරිදි කාලීන විදුලි වැට ඉදි කිරීම සඳහා විදුලි වැට භාණ්ඩ මිල දී ගැනීමට අවශ්‍ය මූලික කටයුතු සිදු කරන බව ද වනජීවී අධ්‍යක්ෂ ජනරාල් විසින් දන්වා ඇත.
- ව්‍යාපෘති මෙහෙයුම් කටයුතු සිදුකළ නිලධාරීන් මේ සම්බන්ධයෙන් වගකිවයුතු වේ.
- ව්‍යාපෘති මෙහෙයුම් කටයුතු සිදුකළ නිලධාරීන් මේ සම්බන්ධයෙන් වගකිවයුතු වේ.